

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය
කොළඹ

පුවත්පත් නිවේදනය

සාගර් ආරක්ෂා මෙහෙයුම II සඳහා එක් වූ ඉන්දීය නෞකා

ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උපගේතුන්ත මහතා සාගර් ආරක්ෂා මෙහෙයුම II සඳහා සහභාගී වූ ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ නෞකාවල කපිතාන්වරුන් සේවය නිමා කරමින් 2021 ජූනි මස 10 වන දින කොළඹ වරාය වෙත ළඟා වූ අවස්ථාවේදී මහත් හරසරින් පිළිගත්තේය. එතුමා මෙම නෞකා විසින් ලබා දුන් සුවිසල් සේවාව අගය කළ අතර MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සමබන්ධයෙන් උද්ගත වූ සිද්ධියේදී කඩිනම ප්‍රතිචාර දැක්වීම සමබන්ධයෙන් විශේෂයෙන්ම ඉන්දියාවට සිය ස්තුතිය පළ කළේය. කපිතාන්වරු මෙහෙයුම තුළ තම භූමිකාව සමබන්ධයෙන් හා විශේෂයෙන්ම පරිසර දූෂණ ප්‍රතිචාර නෞකාවක් වන සමුද්‍ර ප්‍රහාරී නෞකාවේ කාර්යභාරය පිළිබඳව නාවික හමුදාපතිතුමා දැනුවත් කළහ.

2. මෙම අවස්ථාවට සහභාගී වූ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මැතිතුමා මෙහෙයුම පුරාවට ඉන්දීය නෞකාවන්ට සම්පූර්ණ සහයෝගය ලබාදීම වෙනුවෙන් නාවික හමුදාපතිතුමාට සහ ශ්‍රී ලංකා නාවික හමුදාවට සිය ස්තුතිය පළ කළේය. භූගෝලීය තත්ත්වය පමණක් නොව සාගර් ආරක්ෂා මෙහෙයුම I සහ II හිදී පෙන්නුම් කළ පරිදි මානුෂීය සහ ආපදා සහන මෙහෙයුම සහ මුහුදේදී සිදුවන අනතුරු වැනි හදිසි තත්ත්වයන්හිදී සම්ප සහයෝගීතාවයකින් කටයුතු කිරීමේ සම්ප්‍රදාය සමුද්‍රීය ක්ෂේත්‍රය තුළ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකට එක් කරන බව මහ කොමසාරිස්තුමා ප්‍රකාශ කළේය.

දෙරට විසින් බෙදාහනු ලබන සමුද්‍රීය අවකාශය තුළ හදිසි තත්වයන්ට සුදුසු පරිදි ප්‍රතිචාර දැක්වීම සඳහා ද්විපාර්ශවික යාන්ත්‍රණයන් ගොඩනැගීම කාලීන අවශ්‍යතාවයක් බව එතුමා සඳහන් කළේය. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව පොදු සමුද්‍රීය අවකාශය තුළ ආරක්ෂාව සහ සුරක්ෂිතතාවය සහතික කිරීම සඳහා ඒකාබද්ධව කටයුතු කරන අතරම නැවත නැවතත් සිදු විය හැකි බැවින් ස්වභාවික විපත් සහ මිනිසා විසින් සිදු කරනු ලබන බේදවාලක සඳහා ජීර්මාණවත් පරිදි සුදානම වීම වැදගත් බව එතුමා අවධාරණය කළේය.

3. MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න නිවීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සහය ඉල්ලා පැය කිහිපයකින් එනම් මැයි 25 වන දින සිට ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ නෞකා මෙම මෙහෙයුම සඳහා සහභාගී වූ අතර පරිසර දූෂණය පාලනය කිරීම සඳහා ද සහය දැක්වීය. ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ නෞකා තුන සහ වෙරළාරක්ෂක බලකායේ ඩෝනියර් ගුවන්යානය MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න නිවීම සඳහා සක්‍රීය ලෙස දායක විය. පරිසර දූෂණ නෞකාවන්ට සමුද්‍රීය දූෂණ තර්ජන තක්සේරු කිරීම සඳහා සහයෝගය දැක්වීමට හැකි වූ අතර එම නෞකා සිදු විය හැකි පරිසර හානිය අඩු කිරීමට සමත් සියලු උපකරණයන්ගෙන් සමන්විතය. ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ මෙහෙයුම දෙරටෙහි සමුද්‍රීය සේවා විසින් ළඟා කරගෙන ඇති මිත්‍රත්වය සහ සහෝදරත්වය සඳහා සාක්ෂ්‍යයකි.

4. ඉන්දීය නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක බලකායේ මෙවන් නෞකා 2020 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා වෙරළට ඔබ්බෙන් MT නිව් ඩයමන්ඩ් නෞකාවේ හටගත් ගින්න නිවීමට ද යොදවන ලදී. වසර ගණනක් පුරා ඉන්දියාව මානුෂීය විපත් හෝ සමුද්‍රීය අනතුරු සඳහා කඩිනමින් සහ සාර්ථක ලෙස කලාපය තුළ පළමුවෙන් ප්‍රතිචාර දක්වන රාජ්‍යය බවට පත් වී ඇත. මෙම ප්‍රවණතාවය ‘සාගර්’ එනම් කලාපයේ සැමට ආරක්ෂාව සහ වර්ධනය (SAGAR- Security and Growth for All in the Region) යන

දැක්ම හා සමපාත වන අතර එතුළින් අසල්වැසියා ප්‍රථමයෙන් යන පී
රනිපත්තියට අපගේ කැපවීම ද පිළිසිටුව වේ.

කොළඹ
2021 ජූනි 10